

**සිංහල මව හා සිසුකයන් දෙවන හා ජාව ලෙස ඉංග්‍රීසි ඉගෙන ගැනීමේ දී මූහුණ දෙන ගබඳ විද්‍යාත්මක හා ව්‍යාකරණ මය ගැටලු පිළිබඳ ව තුලනාත්මක අධ්‍යාපනයක්**

බණ්ඩාර රී. එම්. ඩී.<sup>1</sup>

මිනිසාගේ පිටිතය හා බැඳුන විවිධ අවශ්‍යතා සපුරා ගැනීමේ දී අවශ්‍ය වන අදහස් ප්‍රකාශ කරමින් එකිනෙකා අතර සන්නිවේදනයේ යෙදීමට අවශ්‍ය වන ප්‍රධානත ම මාධ්‍ය හා ප්‍රාග්ධනය වී තිබේ. ඇතැම් හාඡා භාවිත නොකරම මියගෙයේ ඇති අතර ඇතැම් හාඡා කුම්කව වර්ධනය වී ඇත. ඒ අතරින් ඉංග්‍රීසි සුවිශේෂී වන අතරම ලෝක සන්නිවේදන හාඡාව ලෙස ඉංග්‍රීසි හාඡාව යොදාගැනීම් සමඟ දෙවන බස ලෙස ඉංග්‍රීසි ඉගෙනගැනීම හා ඉගැන්වීම ලෝකයේ බොහෝ රටවල සිදුකරනු ලබයි. මේ නිසාම ඉංග්‍රීසි බස ඉගැන්වීම පිළිබඳව පර්යේෂණ සිදුකර ඇත. මෙම පර්යේෂණය මගින් අධ්‍යාපනය කරනු ලබන්නේ දෙවන බස ලෙස ඉංග්‍රීසි බස ඉගෙනගන්නා සිංහල බසිකයන් මූහුණ දෙන ගබඳ විද්‍යාත්මක හා ව්‍යාකරණ මය ගැටළ පිළිබඳවය. සිංහල පිරිස් ඉංග්‍රීසි ඉගෙනගැනීමේදී අක්ෂර, වචන, වාක්‍ය, හා ගබඳ ආස්‍රිතව ගැටළ තිබේද, එම ගැටළ මොනවාද, යන්න මෙහිදී අධ්‍යාපනය කරයි. ඒ අනුව වයඹ පළාතේ දුෂ්කර පාසල්වල සිංහල දරුවන්ට උගෙන්වන ඉංග්‍රීසි හාඡා ගුරුවරුන් සියදෙනකු සමග සම්මුඛ සාකච්ඡා පවත්වමින් මෙම ගැටළ හඳුනාගැනීන. එම ගැටළ සිංහල හාඡාවේ ලක්ෂණයන් සමඟ තුලනාත්මකව අධ්‍යාපනය කරන ලදී. මෙය ගුණාත්මක පර්යේෂණයකි. මේ මගින් ඉංග්‍රීසි ඉගැනීමේදී සිංහල මව බසිකයන් සඳහා බලපාන ගබඳ විද්‍යාත්මක හා ව්‍යාකරණ මය ගැටළ හඳුනාගත් අතර ඒ සඳහා බලපා ඇති කරුණු අධ්‍යාපනය කර ඇත. මෙම අධ්‍යාපනයට අනුව ඉංග්‍රීසි හාඡාවට අනනුවූ යම් යම් ව්‍යාකරණ මය ව්‍යාකුලතා, තත්සම හා තත්ත්ව වචන බහුලවීම, අක්ෂර වින්යසයේ පවතින සීමිතකම් ඉංග්‍රීසි ඉගෙනගැනීමට බාධාවන් ඇතිකරයි.

**මූල්‍ය පද :** ඉංග්‍රීසි හාඡාව, සිංහල හාඡාව, දෙවන හාඡාව, ව්‍යාකරණ මය ගැටළ, ගබඳ විද්‍යාත්මක

<sup>1</sup>University of Kelaniya, Sri Lanka